



සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ බැංකු නොවන මූල්‍ය ආයතන අධිකෂණ දෙපාර්තමේන්තුව
දිනය 2014.12.16

ද බිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර පවත්වාගෙන යාම

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන අනුව 2014 මැයි 26 දින පැවැති රැස්වීමේදී මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධාන වලට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ද බිනෑන්ස් කම්පැනි පී.එල්.සී ආයතනයේ ලාභදායී තත්ත්වය ඉහළ නැංවීමට සහ ආයතනය තව දුරටත් ස්ථාවර කිරීම සඳහා එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කර ගෙන යෑම සිදුවිය. ඒ අනුව දැනටමත් ව්‍යාපාර කටයුතු පුළුල්ව සහ ස්ථාවරව ආයතනය මගින් කරගෙන යෑමේ අරමුණින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ඇති අතර නව ව්‍යාපාර ආකෘතියක් ආයතනය විසින් ක්‍රියාවට නංවා ඇත. ඒ සමගම ආයතනය විසින් ක්‍රියාත්මක කෙරෙන මෙම නව ව්‍යාපාර ආකෘතියට අනුව ආයතනයේ ද්‍රවශීලතා අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමය යටතේ දීසර්කාලීන ණය පහසුකමක් ලබාදීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ඒ සම්බන්ධයෙන් ද්‍රවශීලතා ආධාර ණය පහසුකමට අදාල ගිවිසුම 2014 දෙසැම්බර් මස 15 වන දින ද බිනෑන්ස් කම්පැනි පී. එල්. සී. ආයතනයේ සභාපති ආචාර්ය එස්. එච්. ඒ. එම්. අබේරත්න මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ ඒ. පී. ලේකම්ගේ මහතා, ශ්‍රී ලංකා මහ බැංකුව සමග අත්සන් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, ආයතනය ස්ථාවර, නිරසාර සහ ලාභදායී තත්වයකට පත් කිරීම තුලින් අනාගතයේ උචිත කොටස් නිකුතුවක් හරහා නව හිමිකම් ප්‍රාග්ධනය ආකෂර්නය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ද බිනෑන්ස් කම්පැනි පී. එල්. සී. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පහත දැක්වෙන පරිදි වේ.

- | | |
|---------------------------------------|----------------------------------|
| ආචාර්ය එස්. එච්. ඒ. එම්. අබේරත්න මහතා | (සභාපති) |
| සුජීව රාජපක්ෂ මහතා | (උප සභාපති/විධායක නොවන අධ්‍යක්ෂ) |
| අරුණ පී. ලේකම්ගේ මහතා | (කළමණාකාර අධ්‍යක්ෂ) |
| ටී. බී. ඒකනායක මහතා | (විධායක අධ්‍යක්ෂ) |
| ආර්. ඩී. අබේවික්‍රම මහතා | (විධායක අධ්‍යක්ෂ) |
| ආචාර්ය රොහාන්ත අතුකෝරාල මහතා | (විධායක නොවන අධ්‍යක්ෂ) |
| හිමාලි කුලරත්න මිය | (විධායක නොවන අධ්‍යක්ෂ) |